

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ (“ආයතනය”) 2025 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2025 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනය අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනය මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනය වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ආයතනයේ ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකබව මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සහ ඊට අදාළ විගණන සාක්ෂි ලබා ගැනීමට අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනත්තාත්වික මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. මාගේ නිගමනය පදනම් වී ඇත්තේ මාගේ විගණන වාර්තාවේ දිනය දක්වා ලබාගත් විගණන සාක්ෂි මතය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- ආයතනය සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- ආයතනය සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද රු. 45,380,405 ක පිරිවැය වූ පරිගණක සහ උපකරණ සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.11,345,101ක ක්ෂය වෙන්කිරීම් සිදුකර තිබීමෙන් සමාලෝචිත වර්ෂයේ ආයතනයේ උනන්දුව අධිගණනය වී තිබූ අතර, වත්කම් වටිනාකම එම වටිනාකමින් උනන්දුව වී තිබුණි.	එය නිවැරදි කිරීමට පියවර ගන්නා බව දන්වා සිටිමි.	සම්පූර්ණයෙන්ම ක්ෂය වූ පරිගණක හා උපකරණ නිසි පරිදි හඳුනාගැනීම සිදුකළ යුතුය.
(ආ) බාහිර ආයතනයකින් පරිත්‍යාග ලෙස ලද වාහන 04 ක වටිනාකම තක්සේරු කර මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී පරිත්‍යාග ලෙස ලද රු.31,699,295 ක වත්කම් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වෙත වටිනාකම තක්සේරු කිරීමට දන්වා ඇත.	පරිත්‍යාග ලෙස ලද වාහන කඩිනමින් ගිණුම්ගත කිරීම කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂය සඳහා ගොඩනැගිලි සහ පුහුණු උපකරණවලට අදාළව රු.117,237,556 හා රු.1,618,009 ක ක්ෂය ගිණුම්ගත කර නොතිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ආයතනයේ උනන්දුව එම වටිනාකම්වලින් උනන්දුව වී තිබුණි.	2026 වර්ෂයේ අවසන් ගිණුම් ඉදිරිපත් කිරීමේදී නිවැරදි කරන බව.	නිවැරදිව ක්ෂය ගිණුම්ගත කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව.	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මගින් හඳුන්වා දුන් රජය			

සතු ව්‍යාපාර
සඳහා වන
මෙහෙයුම්
අත්පොත

- (i) 2.3 ඡේදය ආයතනයට අදාළ පරිපාලන හා මූල්‍ය අත්පොත් සකස් කර, ඒවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරගත යුතු වුවත් ආයතනය එපරිදි කටයුතු කර නොතිබුණි. ආයතනයේ පරිපාලන ක්‍රමවේදය මේවන විට සකස් කර ඇති අතර, කෙටුම්පත පාලක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. ආයතනයට අදාළවන පරිදි පරිපාලන හා මූල්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමක් හෝ පිළිගත හැකි ක්‍රමවේදයක් සකස්කිරීමක් කළ යුතුය.
- (ii) 6.7 ඡේදය ස්ථාවර වත්කම් හා තොග සම්බන්ධයෙන් වාර්ෂික වත්කම් සත්‍යාපනයක් සිදු කර භාණ්ඩ සමීක්ෂණ වාර්තා විගණනයට ඉදිරිපත් කළ යුතු වුවද, එසේ සිදුකර නොතිබුණි. 2025 වර්ෂය සඳහා භාණ්ඩ සමීක්ෂණයට පත්කළ වාර්ෂිකව නිලධාරීන් විසින් අදාළ නිලධාරීන් විසින් අදාළ කටයුතු සිදුකරනු ලබයි. සත්‍යාපනය සිදුකළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.124,712,957ක ඌනතාවයක් වූ අතර, ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ඌනතාවය රු.143,548,449ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.18,835,492ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට රජයේ ප්‍රදාන, අර්ධකාලීන පාඨමාලා ගාස්තු ආදායම් හා වෙනත් ආදායම් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් හා වියදම් විෂයන්, ඉකුත් වර්ෂය සමග සසඳා විශ්ලේෂණය කර පහත දැක්වේ.

	2025 වර්ෂය	2024 වර්ෂය	වෙනස වාසිදායක/ (අවාසිදායක)	ප්‍රතිශතය
	(රු.)	(රු.)	(රු.)	%
ආදායම				
රජයේ ප්‍රදාන	720,561,250	606,485,208	114,076,042	18.81
පරිත්‍යාග	2,789,646	19,805,810	(17,016,164)	(85.92)
මෙහෙයුම් ආදායම්	333,508,338	280,835,811	52,672,527	18.76
වියදම				
පුද්ගල පඩිනඩි	367,140,493	322,452,362	(44,688,131)	(13.86)
අර්ධකාලීන පාඨමාලා වියදම්	190,604,687	186,196,787	(4,407,900)	(2.37)
අනෙකුත් මෙහෙයුම් වියදම්	623,827,012	542,026,132	(81,800,880)	(15.09)

ආයතනයේ මෙහෙයුම් ආදායමට සාපේක්ෂව මෙහෙයුම් වියදම තෙගුණයක් වී තිබූ අතර, රජයේ ප්‍රදාන ලැබීමෙන් පසුවද, දිගින් දිගටම මූල්‍ය ප්‍රතිඵලයෙහි පවතින ඌණතාවයට මෙම තත්ත්වය හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ආයතනය භුක්ති විදිනු ලබන අක්කර 29 ක් හා හෙක්ටයාර 0.35029 විස්තීරණත්වයකින් යුත් ඉඩම් 05 ක් ලංකා ගමනාගමන මණ්ඩලයට හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු බව දක්වා තිබුණද, එම ඉඩම් වල නීත්‍යානුකූල අයිතිය පවරාගැනීමට මේ දක්වා කටයුතු කර නොතිබුණි.	ඉඩම් පවරාගැනීම සම්බන්ධයෙන් අදාල ආයතන සමග සාකච්ඡා වාර කිහිපයක් පවත්වා ඇති අතර, ආයතනය වෙත එම ඉඩම් පවරා ගැනීම සඳහා වර්තමානයේ කටයුතු සිදු කරමින් පවතී.	මෙම ඉඩම්වල නීත්‍යානුකූල හිමිකම පවරාගැනීම් සිදුකළ යුතුය.
(ආ) අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරය ශිෂ්‍යයන් සඳහා වෙන්කර තිබුණද, එහි කාර්ය මණ්ඩලයේ 54 දෙනෙකු නේවාසිකව සිටිති. එසේවුවද එම කාර්ය මණ්ඩලය සමඟ ලිඛිත ගිවිසුමකට එළඹීම සිදුකර නොතිබූ අතර, නේවාසිකාගාරයේ ජලය, විදුලිය පරිහරණය කිරීම සඳහා අයකිරීමක්ද සිදුකර නොතිබුණි.	ආයතනික කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සිදුකලයුතු අයකරගැනීම් සම්බන්ධව පාලක මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට නොපමාව කටයුතු කරන බව දන්වා සිටිමි.	නේවාසිකාගාරය ඉදිකිරීමේ අරමුණ ඉටුවන පරිදි කටයුතු කිරීමට වගබලා ගත යුතුය.
(ඇ) 2020 වර්ෂයේ ආරම්භ කර 2021 අගෝස්තු 31 දින වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබූ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ශිෂ්‍යයන් සඳහා ඉදිකරන ලද මහල් 03 කින් යුත් කිලිනොච්චි ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයේ (SLGTI) නේවාසිකාගාරයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රු.මිලියන 219.52ක් වැයකර තිබුණද, මේ දක්වා නේවාසිකාගාර පළමු හා දෙවන මහල් වල ඉදිකිරීම් වැඩ අවසන් කර නොතිබුණි.	ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමේ අරමුණින්, යුද හමුදාවේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.	සිසුන්ගේ පහසුකම් සපුරාලීම සඳහා පරිපාලනය විසින් කඩිනම් විසඳුම් ලබාදිය යුතුය.

3.2 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආයතනය සතු අධ්‍යක්ෂ/ විදුහල්පති නිල නිවස 2020 වර්ෂයේ මුල සිට කිසිදු නිලධාරියෙකුගේ භාවිතයට හෝ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පවතින බව නිරීක්ෂණය වූ අතර, ඒ වෙනුවෙන් මෙම නිල නිවසේ ආරක්ෂක ගාස්තු ලෙස 2020 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ගෙවා තිබූ රු.4,602,327ක් නිෂ්ඵල වියදමක් වී තිබුණි.	නිල නිවාසය අලුත්වැඩියා කිරීම සඳහා සැලසුම් කර ඇති අතර, එම නිවාසයට ආරක්ෂාව සැපයීම තුළින් ගබඩා කර ඇති වටිනා වත්කම් ආරක්ෂා කර ගැනීමට හැකි වී ඇත.	නිෂ්කාර්ය වත්කම් ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කළ යුතුය.

3.3 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආණ්ඩුව කලාපීය ශාඛාව නඩත්තු හා ඉදිකිරීම් කටයුතු සඳහා රු.8,915,853ක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත 2025 දෙසැම්බර් 03 දින ලබාදී තිබුණද, මෙම වාර්තාවේ දිනය වන තෙක් එම ඉදිකිරීම් කටයුතු සිදුකර නොතිබුණි.	2026 වසර තුළදී මේ සඳහා වන ප්‍රසම්පාදන කාර්යයන් ආරම්භකර අදාළ කාර්යය නිමකර දීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එකඟවී තිබේ.	ඉදිකිරීම් කටයුතු කඩිනමින් ඉටුකිරීම සඳහා ආයතනය ක්‍රියාකළ යුතුය.